



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ විනිමය පාලන දෙපාර්තමේන්තුව

දිනය 2012-07-11

ඇතැම් විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නව මෙහෙයුම් ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි “2012 සහ ඉදිරිය සඳහා පෙර දැක්ම” හි ප්‍රකාශ කරන ලද පරිදි, 2012.07.11 දින සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ලැබේ.

1. අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් අතර මාරුකිරීම් සඳහා නව මෙහෙයුම් ක්‍රියාමාර්ග:

- (අ) එකම බැංකුවේ හෝ වෙනත් බැංකු අතර පවත්වාගෙන යනු ලබන අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් සම්බන්ධයෙන් ගිණුම් හිමියා හෝ ගිණුම් පවත්වාගෙන යනු ලබන මුදල් වර්ගය නොසලකා පහත ගනුදෙනු සිදු කිරීම සඳහා අවසර ලබා දෙනු ඇත.
 - i. අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම් අතර අරමුදල් මාරු කිරීම.
 - ii. නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් අතර අරමුදල් මාරු කිරීම.
 - iii. අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වලින් නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වලට අරමුදල් මාරු කිරීම.

කෙසේ වුවද, ශ්‍රී ලංකාව තුළ දේපළ විකිණීමෙන් ලැබෙන මුදල් අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC)/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වලට බැර කළයුත්තේ පවතින රෙගුලාසිවලට එකඟව පමණි.

- (ආ) අන්තර්ජාතික භාරකරුවන්/දෙමාපියන් වෙතින් ලද ආමුඛ ප්‍රේෂණ බැර කිරීමෙන් හෝ එබඳු භාරකරුවන්/දෙමාපියන් ගේ පවතින අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වලින් අරමුදල් මාරු කිරීමෙන් බාලවයස්කරුවන්

වෙනුවෙන් අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC)/ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

(ඇ) ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන්නේ නම්, පාදක වූ ගණුදෙනුව පිළිබඳ නොසලකා අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුමෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණ නිදහසේ සිදු කළහැක.

2. “විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම්” “Foreign Exchange Earners’ Accounts (FEEA)” සඳහා වන නව මෙහෙයුම් ක්‍රියාමාර්ග:

විදේශ විනිමය උපයන්නන් විසින් බැංකු පද්ධතිය තුළ පවත්වාගෙන යනු ලබන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් කිහිපයක් ඒකාබද්ධ කරමින් තනි විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් හඳුන්වා දෙනු ඇත.

“විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම” (FEEA) නම් වූ එම නව ගිණුම පහත ගිණුම් වෙනුවට හඳුන්වා දෙනු ලැබේ.

- (අ) අපනයන කරුවන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (EFCA);
- (ආ) වක්‍ර අපනයන කරුවන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (IEFCA);
- (ඇ) යෙදවුම් සපයන්නන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (FCASI);
- (ඈ) වෘත්තීමය සේවා සපයන්නන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (FCAPS);
- (ඉ) විදේශ සේවා නියුක්ති ඒජන්සි සඳහා වන අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම;
- (ඊ) මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම;
- (උ) විනිමය පාලක තුමා විසින් අවසර දෙනු ලබන තාවකාලික/විශේෂ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම.

ඒ අනුව, අපනයන කරුවන්, වක්‍ර අපනයන කරුවන්, යෙදවුම් සැපයුම් කරුවන්, වෘත්තීමය සේවා සපයන්නන්, අන්තරාල වෙළෙඳුන්, මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්, රක්ෂණ කරුවන්, රක්ෂණ තැරැව් කරුවන්, සංචාරක නියෝජිතයන්, හෝටල් කරුවන්, නැව් සඳහා ඉන්ධන සැපයුම් කරුවන් සහ විදේශ ව්‍යාපෘති සිදු කරනු ලබන අනෙකුත් නේවාසිකයන් හට ඔවුන්ගේ ජංගම ජාත්‍යන්තර ගණුදෙනු මෙම විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම (FEEA) හරහා සිදු කිරීමට අවසර දෙනු ඇත.

ඉහත ක්‍රියාමාර්ග හඳුන්වාදීම මගින් කාර්යක්ෂමතාවය හා පහසුව ඉහළ නැංවීමට, ආයෝජකයන්ගේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට, දිගුකාලීන විදේශ සංචිත ශක්තිමත් කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථායී කිරීමට දායකත්වය සපයනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරයි.